



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

ජපන්හ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

Registration B 1
(High Reg. P. & S.C.)*
12/78

අංකය }
இல. }
No. }

2445



ජපන්හ හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය }
பெரும் பகுதி }
District }

කැගල්ල

කොට්ඨාසය }
பிரிவு }
Division }

කැගල්ල නගරය

1. උපන් දිනය හා ස්ථානය!
பிறந்த திகதியும் இடமும்!
Date and place of birth!

වම් 2011 (දෙසැප් 1 වන දින)

இந்தமது මෙහෙල
කැගල්ල

2. නම
பெயர்
Name

13 වන තීරය බලන්න

ජී. ඒ. චන්දන විජේසේන

3. ස්ත්‍රී පුරුෂ භාවය
பால்
Sex

පුරුෂ

4. පියාගේ
தகப்பன்
Father's

සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
උපන් දිනය
பிறந்த திகதி
date of birth
උපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாதி¹
race²

කොහොල් සේනසේන
ජායන්ත කුමාර සේනසේන

1985.01.20

කුඩ්දොරගොඩ

සිංහල

5. මවගේ
தாய்
Mother's

සම්පූර්ණ නම
முழுப் பெயர்
full name!
උපන් දිනය
பிறந்த திகதி
date of birth
උපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாதி¹
race²
වයස
வயது
age

කුමාරසේන සෝමසේන විජේසේන
දිලිස් ජයරත්න සමුමාරි

1991.08.17

කුරුම

සිංහල

29 වැනි වත්සය

6. මව්පියන් විවාහකද ?
பெற்றோர் விவாகம் செய்தவர்களா ?
Were parents married ?

ඔව්

7. මුත්තා
දන්නා

මුත්තාගේ සම්පූර්ණ නම
முழுப் பெயர்

කොහොල් සේනසේන ජායන්ත කුමාර සේනසේන

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැන සිටිමින් ලිංගික ලංකාවේ උපන්නේ නම් මේ ලිංගිකයන් තනතුරු ලබාදීමේදී පියාගේ නම සහ වර්ෂය පිළිබඳව විමර්ශනය කළහොත් පියාගේ නම සහ වර්ෂය පිළිබඳව විමර්ශනය කළහොත් පියාගේ නම සහ වර්ෂය පිළිබඳව විමර්ශනය කළහොත්</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>
<p>9. දැනුම් දෙනාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙනාගේ කවරෙකු වශයෙන්ද යන්න</p> <p>தகவலாளரின் முழுப் பெயரும் வதியுமிடமும், என்ன முறையில் தகவல் கொடுக்கிறார்</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p>	<p>නාමය සහ වර්ෂය 196 - නොවැම්බර් කොළඹ</p>
<p>10. දැනුම් දෙනාගේ අත්සන</p> <p>தகவலாளரின் கையொப்பம்</p> <p>Informant's signature</p>	<p>16 වන විශේෂ ප්‍රකාර ප්‍රකාශ පත්‍රය මත ලියාපදිංචි කරන ලදී</p>
<p>11. ලියාපදිංචි කරන දිනය</p> <p>பதிவு செய்யும் திகதி</p> <p>Date of registration</p>	<p>වර්ෂ 2011 (දෙසැම්බර් 20)</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p> <p>பதிவுசாரரின் கையொப்பம்</p> <p>Registrar's signature</p>	<p>අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන වෛද්‍ය ඩබ්ලිව් එස්. එස්. චන්ද්‍රසේන</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව දැනුමක් කරන ලද නැතහොත් කලින් කිසි නම වෙනුවට අර්ථයක් යොදන ලද නම</p> <p>பதிவு செய்தபின் புதிதாகச் சேர்ந்த அல்லது பதிலாகக் கொடுத்த பெயர்</p> <p>Name inserted or substituted after registration</p>	<p>මේරන් මුදියන්සේලාගේ ලුණර චිත්‍රිකා රූපයෙන්</p>
<p>14. 13 වැනි අංකයට දැනුමක් විස්තර කරනු ලබන පුද්ගලයාගේ නම සහ එහි දැනුම දුන්නේ කවරෙකු වශයෙන්ද යන්න</p> <p>பதின் மூன்று வினாக்களுக்குத் தகவல் கொடுத்தவரின் பெயர் என்ன முறையில் தகவலைக் கொடுத்தார்?</p> <p>Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>නුමානුමානු මෙහි විස්තරයක් දිවයින නිලධාරීන් සඳහා</p>
<p>15. නම දැනුමක් සිටීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තුනෙන් අත්සන</p> <p>பெயரைப் புதிதாகச் சேர்ந்த அல்லது பதிலாகக் கொடுத்த திகதியும் பதிவு சாரியகர்த்தா அல்லது பெரும் பகுதிய் பதிவுசாரரின் கையொப்பமும்</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>2016 (දෙසැම්බර් 20) දින මෙහි මෙහි මෙහි මෙහි</p> <p>අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන</p>

සමස්ත පත්‍රයේ පිටපතක් මෙහි ඇතුළත් කර ඇති විට පත්‍රයේ පිටපතක් මෙහි ඇතුළත් කර ඇති විට පත්‍රයේ පිටපතක් මෙහි ඇතුළත් කර ඇති විට

A8432
05/12

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය
කැගල්ල
දිනය 2016.07.12
පාලන පිටපත් කළේ.....
නිකුත් කරනු ලබන්නේ.....

පී.එම්. නාරද එන් වර්ණසූරිය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
කැගල්ල